

## ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාලන උපකරණවල මැති කාලීන උපනතින්

චබිලිව්. එම්. ග්‍රිතිකලා දිල්හානි<sup>1</sup>

### සංස්කේෂ්පය

රටක ආර්ථික හා මූල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මූලික වී කටයුතු කරන්නේ රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව සි. මූල්‍ය ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ රටේ මුදල් සැපයුම දේශීය ආර්ථිකයට ගැළපෙන පරිදි හැසිරවීම සි. රටේ මුදල් සැපයුම ඉහළ යාම නිසා දේශීය ඉල්ලුම අනවශ්‍ය පරිදි ඉහළ යාමෙන් රටේ ගෙවුම යේෂය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. එමෙන් ම දේශීය ඉල්ලුම වැඩිවීම නිසා නිරෝග මිල ඉහළ යාම, හාණ්ඩ මිල විදේශීය වෙළෙඳපාලෙහි තරගකාරීන්ටයෙන් අඩුවීම හා නිරෝග ඉපයුතුම අඩුවීම වැනි ආර්ථික ප්‍රතිච්චාක වලට මූහුණ පැමුව සිදු වේ. මෙම ප්‍රතිච්චාක සීමාකාට මුදල් සැපයුම පාලනය සඳහා විවිධ මූල්‍ය පාලන විධි අනුගමනය කිරීමේ දී මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහෙයින් මෙම ලිපිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා එහි කාර්යයන් මොනවාද යන්නත්, මූල්‍ය ප්‍රතිපත්තිය තුළ ක්‍රියාත්මක වන පාලන උපකරණ හඳුනාගැනීමත්, ඒවා මැති කාලයේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය සාකච්ඡා කිරීමටත්, එම පාලන උපකරණ භාවිතයේ දී පවතින ගැටලු හා සීමාවන් පිළිබඳව විමසීමටත් අප්‍රේස්ජා කෙරේ. ඒ සඳහා ද්විතියික මූලාශ්‍ර උපයෝගී කරගන්නා ලදී.

**මූල්‍ය පද : ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය ප්‍රතිපත්තිය, තාය පාලනය, පාලන උපකරණ හැදින්වීම**

මිනැම රටක මූල්‍ය බලධාරයා හා ප්‍රධාන මූල්‍ය ආයතනය ලෙස කටයුතු කරනු ලබන්නේ මහ බැංකුව සි. මුදල් සැපයුම රටක ආර්ථික අවශ්‍යතාවලට සරිලන පරිදි කාර්යක්ෂමව හා ස්ථාවරව පවත්වා ගෙන යාමේ අරමුණින් ලෝකයේ බොහෝ රටවල පිහිටුවා ඇති, මූල්‍ය ක්‍රමයේ හැසිරවීමේ අධිකාරිය ලෙස ක්‍රියා කරනුයේ මහ බැංකුව සි. ලෝකයේ ප්‍රථම වරට මහ බැංකු ක්‍රමයක ආරම්භය දැකගත හැකි වන්නේ බ්‍රිතාන්‍ය තුළිණී. එතෙක් බ්‍රිතාන්‍යයේ පැවති එංගලන්ත බැංකුව වශයෙන් හැදින් වූ වාණිජ බැංකුව එංගලන්ත මහ බැංකුව බවට පරිවර්තනය වීමත් සමඟ මහ බැංකු ක්‍රමයක ආරම්භය සනිටුහන් විය. මෙහි ආහාරය ලබා පසුව ලෝකයේ බොහෝ රටවල් තුළ ද මහ බැංකු ක්‍රමයේ ආරම්භය සිදු විය.

<sup>1</sup> ගාස්තුවේදී (විශේෂ) ආර්ථික විද්‍යා තෙවන වසර, shashidilhani7@gmail.com

1948 දී ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් නිදහස ලැබේමෙන් පසුව මෙරට පැවති දේශපාලන හා ආර්ථික පසුබිම යහපත් තත්ත්වයක් කරා ගෙන ඒමට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කෙරිණි. එහි දී ප්‍රධාන වශයෙන් රටේ ආර්ථික ස්ථායිතාවය හා ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙහිලා රජයේ මූලික අවධානය යොමු විය. නැහි එහි ජාතියක මූල්‍ය පාලනය පිළිබඳ ගැටුපු වලට මූහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රමාණයේ මූල්‍ය සෙවරිභාවයක් සහිතව නිදහස් මූල්‍ය ක්‍රමයක් ඇති කිරීම උදෙසා මහ බැංකුවක අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය. ඒ වන විට මෙරට මුදල් සැපයුම පාලනය කරන ලද්දේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයක් මගිනි. 1884 අංක 32 දරන ව්‍යවහාර මුදල් පනත මගින් ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය ආරම්භ වූ අතර එය පාලනය වූයේ බ්‍රිතාන්තයන්ගෙන් සැදුම් ලත් කොමිෂන් මණ්ඩලයක් මගිනි.

මුදල් මණ්ඩල ක්‍රමය යටතේ මෙරට ආර්ථිකයේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හෝ ගෙය මැවීම යන ක්‍රියාවලින් ක්‍රමවත්ව සිදු නොවුණි. ඒ හේතුවෙන් දැනෙන් දින වර්ධනය වන ආර්ථික අවශ්‍යතා සපුරාලීමට මෙරට මූල්‍ය ආයතන පද්ධතිය ස්ථායිතව පවත්වා ගැනීමට කටයුතු සැලසුම් කෙරිණි. ඒ අනුව 1948 දී මහ බැංකුවක් පිහිටුවීම පිළිබඳ කරුණු සෞයා බැලීමට රජය ක්‍රියාත්මක විය. ඒ අවස්ථාවේ දී ලංකාවට අවශ්‍ය කර තිබුණේ කොරියාව, පිළිපිනය වැනි රාජ්‍යයන් විසින් පිහිටුවා ගෙන තිබු අන්දමේ මහ බැංකුවක් පිහිටුවා ගැනීම ය. ඒ නිසා එම රාජ්‍යයන් වල මහ බැංකුවක් පිහිටුවීමේ දී උපදෙස් ලබා දුන් ඇමරිකා එක්සත් ජනපදයේ පෙබරල් සංවිත බැංකු ක්‍රමයේ විශේෂයෙකු වූ ජේත්න් එක්ස්ටර් මහතා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ගන්නා ලදී. ඔහු විසින් සකස් කරන ලද මෙරට මහ බැංකුවක් පිහිටුවීම පිළිබඳ අංක 58 දරන මුදල් නීති පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එම පනත 1949 නොවැම්බර 25 වන දින පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ජන්දයෙන් සම්මත විය ඒ අනුව 1950 අගෝස්තු මස 28 වන දින සිය පරිපාලන කටයුතු ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට මූල්‍ය හා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානතම මූල්‍ය ආයතනය ලෙස ක්‍රියා කරයි.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමල අනික්ත් මූල්‍ය කටයුතු අධික්ෂණයල විනිමය පාලනයල විදේශ විනිමය ලබා ගැනීමල සේවක අරමුදල් පවත්වා ගැනීමල රාජ්‍ය අංශය සඳහා ගෙය සැපයීම හා රටේ සංවර්ධනයට ඉවහල් වන ලෙස මූල්‍ය ක්‍රමය සැකසීම වැනි කාර්යයන්වල තීරත්ව සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. විදේශ රටවල් සමග මූල්‍යමය සහ ආර්ථික කටයුතු සැලසුම් කිරීමේ දී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලොක බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධනය ආයතන සමග ගනුදෙනු සිදු කිරීමේ දී රාජ්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.

### ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය

මහ බැංකුව සතු වැදගත් කරත්වයක් වන්නේ ශ්‍රී ලංකා රුපීයලේ අගය රැක ගැනීම හා ක්‍රමවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා මූල්‍ය ස්ථායිතාවයක් ඇති කිරීමේ අරමුණින් ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. මූල්‍ය ස්ථායිතාවය පිළිබඳව බලපාන මූලිකම සාධකය වන්නේ මුදල් සැපයුමෙහි ඇතිවන

වෙනස සි. ඒ අනුව මුදල් සැපයුමේ හෝ මිල මට්ටමේ කිහිපෘශු වෙනසක් පවතින අවස්ථාවක දී හෝ විදේශ විනිමය අනුපාත කොරේහි තරජනයක් වෙතින් ජාත්‍යන්තර ශේෂයන්හි දැඩි පහත වැරිමක් වූ අවස්ථාවක දී මහ බැංකුවේ ඒ සඳහා නිසි ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ ඒ අවස්ථාවන්ට මුහුණ දීම සඳහා සුදුසු පාලන උපකරණ යොදා ගැනීමට මුදල් නීති පනත මගින් මහ බැංකුවට ප්‍රාථමික බලත්තල පද්ධතියක් සපයා ඇත. නමුත් මුදල් ප්‍රතිපත්තියට අදාළ වන වැදගත් පාලන විධි යොදා ගැනීමට ප්‍රථම ඒවායේ අවශ්‍යතාවය පිළිබඳ මුදල් මණ්ඩලය විසින් ප්‍රවේශමිකාරී ලෙස සලකා බලනවා පමණක් නොව ඒ පිළිබඳ තත්ත්වය රජයට ද දැනුවත් කරයි. ඒ අනුව මුදල් සැපයුමල විදේශ විනිමය, අභ්‍යන්තර මිල හා ගෙවුම් ශේෂ වැනි ආර්ථික විව්‍යායන් මුදල් මණ්ඩලය විසින් තාවකාලිකව පරීක්ෂා කරනු ලබයි.

වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් කළමනාකරණය ඉලක්ක ගත රාමුවක් මත පදනම් ව ඇත. මෙම රාමුව තුළ සංචිත මුදල්වලට සංග්‍රහකයක් මගින් සම්බන්ධ වී ඇත. ප්‍රාථමික මුදල් සැපයුමට බලපෑම් කිරීම මගින් අවසාන ඉලක්කය වන මිල ස්ථායිතාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු මෙහෙයවනු ලබයි. මුදල් ප්‍රතිපත්තියේ මෙහෙයුම් ඉලක්ක වනුයේ සංචිත මුදල් ය. මහ බැංකුව විසින් මෙම සංචිත මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ප්‍රති මිල දී ගැනීම සහ ප්‍රති විකුණුම් අනුපාතවලින් සැකසුණු පොලී අනුපාත කොරේබෝව තුළ විව්‍ය වෙළඳ කටයුතු මෙහෙයව සි.

අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හා අනෙකුත් ගෙවීම් තුළ සංවර්ධනය සහ අපේක්ෂිත ගෙය හා උද්ධමන වර්ධන මට්ටම වැනි ආර්ථික සාධක සැලකිල්ලට ගනිමන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් වැඩසටහන මගින්, මූල්‍ය වර්ධනය හා අපේක්ෂිත මාර්ගයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කාර්යාලය සංචිත මුදල් ඉලක්ක ගත මාර්ග ද නිශ්චිත කරයි.

ආර්ථිකය තුළ සංසරණය වන ගෙය මුදල් පරිමාව හා ගෙය මුදල් ගලා යන දිගාව යන දෙකම පාලනය වනුයේ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය මගිනි. පරිමාව මත කොරේන පාලනය ප්‍රමාණාත්මක ගෙය පාලනය වශයෙන් ද, ගෙය මුදල් ගලා යන අංශ මත කොරේන පාලනය ගුණාත්මක හෙවත් වර්ණාත්මක ගෙය පාලනය වශයෙන් ද හැඳින්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පාලන දෙවර්ගයම තරමක් ප්‍රාථමික ලෙස ක්‍රියාත්මක කර ඇත.

### ප්‍රමාණාත්මක ගෙය පාලනය

වාණිජ බැංකුවල ගෙය දීම, පරිමාව මත පාලනය කිරීම ප්‍රමාණාත්මක ගෙය පාලනය වශයෙන් හැඳින්වේ. රටේ මූල්‍ය බැංකු කුම්‍ය විසින් දෙනු ලබන ගෙය ප්‍රමාණය මේ කුම්‍ය තුළින් පාලනය කිරීමෙන් ගෙය දීම අඩු හෝ වැඩි කළ හැකි වේ. මූල්‍ය පනතින් අනුමත කොට ඇති ප්‍රමාණාත්මක ගෙය පාලන උපකරණ තුනකි.

#### 1. බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිය

## 2. විවට වෙළඳ කටයුතු

### 3. ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා

#### බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිය

මහ බැංකුවක් සතු ගෝ පාලන ක්‍රම සම්බන්ධයකි. එහි වඩාත් සාම්ප්‍රදායික මූල්‍ය ප්‍රතිපත්ති උපකරණය වශයෙන් බැංකු පොලී අනුපාතය හඳුන්වා දිය හැකිය. එනම්, අවසාන ගෝ දෙන්නා වශයෙන් මහ බැංකු වාණිජ බැංකුවලට ගෝ පහසුකම් සැලැසීමට සැදානම් පොලී අනුපාතිකය සි. දේශීය වශයෙන් රට තුළ ඇති වන මුදල් සැපයුමේ ප්‍රසාරණය හෝ සංකේර්වනයන් තුළින් රුපියලේ දේශීය අගය වෙනස් වන නිසා එය ස්ථාවර කිරීමේ අරමුණ ඇතිව පොලී අනුපාතය මහ බැංකුව විසින් අවශ්‍ය පරිදි වෙනස් කරනු ලැබේ. එනම්, උද්ධමනය පවතින අවස්ථාවක දී හෝ ගෙවුම් ගෝ බලවත් පිළිනයකින් පෙළෙන අවස්ථාවක දී මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතිකය ඉහළ දම්මින් මුදල් සැපයුම සංකේර්වනය කරනු ලැබේ. එවිට වාණිජ බැංකු මහ බැංකුවෙන් ගෝ ගැනීමේ දී දැඩි පිරිවැයක් දුරිමට සිදු වේග එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකු සිය ගෝදීමේ පොලී අනුපාතිකය වැඩි කරනු ලබන අතර, ඒ තුළින් ගෝ සැපයුම අඩු වී මහජනයාගේ තැන්පතු ප්‍රමාණය වැඩි විමෙන් මුදල් සැපයුම සංකේර්වනය වේ. මුදල් සැපයුමේ ප්‍රසාරණයක් ඇති කළ යුතු යැයි මහ බැංකුව අභේක්ෂා කරයි නම් බැංකු පොලී අනුපාතය පහළ දමන අතර, ඒ අනුව මුදල් සැපයුම ප්‍රසාරණය වී සමස්ත ගෝ ඉල්ලම් අඩු වේ.

වගුව 1: බැංකු පොලී අනුපාතය

වර්ෂය	බැංකු පොලී අනුපාතය
1951	2 $\frac{1}{2}$
1953	3
1954	2 $\frac{1}{2}$
1970	6 $\frac{1}{2}$
1977	10
2000	25
2001	18
2003	15
2015	15

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව, 2015

රටේ මූල්‍ය ස්ථායිතාවයක් පවත්වා ගැනීම සඳහා ත්‍රි ලංකා මහ බැංකුව පොලී අනුපාත උපකරණය බෙහෙවින් භාවිතා කොට ඇති බව ඉහත වගුව තුළින් දක්වේ. මහ බැංකුව ආරම්භයේදී 2.50 ක් වූ ගිය පොලී අනුපාතය 1953 වර්ෂයේදී 3.50 ක් දක්වා වැඩි කරන ලදී. මේ හේතු වූයේ කොරයන් උත්පාතය නිසා ඇති වූ උද්ධමනකාරී තත්ත්වය සි. මෙම තත්ත්වය පහත ගිය පසු 1954 දී නැවතන් පොලී අනුපාතිකය 2.50 දක්වා පහත දමන ලදී. 1970 වර්ෂය වන විට මහ බැංකු පොලී අනුපාතිකය 6.50 ක් විය. 1977 වර්ෂය වන විට ආර්ථිකය පුරාම පැනිර ගිය උද්ධමනකාරී පිබනයන්ට එරෙහිව ම මහ බැංකුව විසින් පොලී අනුපාතිකයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමේ අරමුණැතිව බැංකු පොලීය 10% දක්වා ඉහළ නැවී ය. මෙහි දී පොලී ප්‍රමාණ සංශෝධනයන් ප්‍රධාන වශයෙන් ම එල්ල වූයේ වෙළඳපොල කෙකිකාලීන අරමුණු සඳහා වූ පොලී ප්‍රමාණයන් කෙරෙහි වූ අතර, බැංකු පොලී අනුපාතයේ ඉහළ දුම්ම මගින් ඉහළ අනුපාතිකයන් කරා ගමන් කිරීම සිදු විය. 2000 වර්ෂයේදී බැංකු පොලී අනුපාතයෙහි සැලකිය යුතු වර්ධනයක් සිදු වූ වර්ෂයක් ලෙස දක්වීය හැකි ය. රාජ්‍ය අංශයේ ගිය ගැනීමේ වැඩිවීම සහ ගෙවුම් සේෂයෙහි සැලකිය යුතු හිතයක් පැවතීම නිසා රුපියල් ද්‍රව්‍යීලතාවය අඩු වීම හා විනිමය අනුපාතිකය මත ඇති වූ පිබනකාරී තත්ත්වයන් පාලනය කිරීමට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් වශයෙන් 2000 වර්ෂයේදී බැංකු පොලී අනුපාතය 25% දක්වා ඉහළ තංවනු ලැබේ ය. නමුත් 2001 වර්ෂයේදී පොලී අනුපාතය 18% දක්වාත් 2003 දී 15% දක්වාත් පහත හෙළුනු ලැබේ. වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යීලතාවයන් පැවතීම, උද්ධමන අපේක්ෂාවන් හි අඩු වීම සහ රජයේ දේශීය ගිය ගැනීමේ අවශ්‍යතාව අඩු වීම යන කරුණු හේතුකොට ගෙන මේ අපුරීන් පොලී අනුපාතිකයේ පහත බැඳීම සිදු විය. 2015 වර්ෂය වන විටත් බැංකු පොලී අනුපාතය 15% ක් ලෙස නොවෙනස්ව පැවතුණි. 2015 වර්ෂයේදී, මෙම පොලී අනුපාතිකය යටතේ වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් ගිය ලබා ගැනීමේ අවශ්‍යතාවයත් ඇති නොවුණු අතර, මෙම බැංකු අනුපාතිකය භුදෙක් ගාස්ත්‍රීය වැදගත්කමක් පමණක් දුරිය.

ආර්ථිකය තුළ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කරලීම උදෙසා මහ බැංකුව විසින් අනුගමනය කරන්නා වූ බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තියේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ කෙරෙහි බලපාන සාධක මත ය. මහ බැංකුවට පොලී අනුපාතිකයේ වෙනස් කිරීම තුළින් මූදල් සැයුපුමේ වෙනසක් ඇති කරලීමට හැකියාවක් ලැබෙනුයේ වාණිජ බැංකු එය කෙරෙහි දක්වන ප්‍රතිරෝධය මත ය. මූදල් සැපයුමේ සංකේරනයක් ඇති කරලීම සඳහා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතය ඉහළ දමනු ලබයි. ඒ අවස්ථාවේ දී වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් ගිය මූදල් නොලබා ප්‍රමාණවත් හේ අධිසංචිත තත්ත්වයක පසුවන්නේ නම් මහ බැංකුවේ අපේක්ෂිත අරමුණු ඉටු නොවේ. එවිට ඉහළ ගිය අනුපාතිකය ගැන නොසිතා වාණිජ බැංකුවලට මූදල් මැවීමට හැකියාවක් ඇත. ආර්ථිකයෙහි විදේශ බැංකු බහුල වන්නේ නම් හේ එම බැංකු සතුව ඉහළ ගිය දීමේ හැකියාවක් පවතී නම් පොලී අනුපාතය වැඩි කරලීමේ නිසි ප්‍රතිඵල මහ බැංකුවට ලබා ගත නොහැක. විදේශ බැංකු මහ බැංකු ගිය මත ඇති රැදියාව අඩු නිසා ඔවුනු සමජ්‍යාල හා පරිහෙළුත්තය සඳහා යොදනු ලබන ගිය ව්‍යවද අඩු කිරීමට කටයුතු නොකරයි.

වර්තමානයේ දී විදේශ බැංකු පමණක් නොව ගෙය සපයන වෙනත් මූල්‍ය ආයතන බහුල වීම හෝ පොදුගලික ගෙය දෙන්නන්ගේ ප්‍රමාණය අධික වීම හේතු කොටගෙන මහ බැංකුවේ පොලී අනුපාතය වෙනස් කිරීමේ ප්‍රතිපත්තිය එතරම් දුරට සාර්ථක වී නොමැත.

### ව්‍යවස්ථාපිත සංචිත අනුපාත

ලංකාවේ වාණිජ බැංකු විසින් ඔවුන්ගේ තැන්පතු වගකීම් සඳහා මූදල් සංචිතයක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුය. මූදල් පනතේ 94 වන වගන්තියට අනුව මහ බැංකුවට විවිධ වර්ගයේ තැන්පතු වගකීම් සම්බන්ධව සංචිත අනුපාතයන් නියෝග කිරීමටත්, වෙනස් කිරීමටත් බලය ඇතේ. කාලීන ඉතුරුම් තැන්පතු වෙනුවෙන් අවමය 5% සිට උපරිමය 20% දක්වා ද, ඉල්ලුම් තැන්පතු වෙනුවෙන් අවමය 10% සිට උපරිමය 40% දක්වා ද යන සීමාව තුළ සංචිත අනුපාතයන් නියම කිරීමේ බලය ඇතේ. පවතින වගකීම් සම්බන්ධ සංචිත අනුපාතිකයන් වැඩි කිරීමේ දී කුමානුකුල විය යුතු අතර එය මාසයක දී 4% ක උපරිම සීමාවක් තුළ හා වෙළඳ බැංකු වලට දින 14 ක කළදීමක් ඇතිව කළ යුතු ය. සංචිත අනුපාතය වෙනස් කිරීම නිසා වාණිජ බැංකු සතු ගෙය මැවීමේ හැකියාව ද වෙනස් වේ. සංචිත වැඩි වීමක දී වාණිජ බැංකු වල ගෙය මැවීමේ හැකියාව අඩු වී මූදල් සැපයුම කෙරේ සංකෝචනාත්මක බලපැමක් ඇති වේ. (වෙළගෙදර ව්‍යුත්ත්ද, 2005)

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් සම්ප්‍රධායානුකුල පාලන උපකරණ සමග සලකා බලන විට සංචිත අනුපාත නියම කිරීම මහ බැංකුවෙහි වඩාත් සාර්ථක ගෙය පාලන උපකරණයක් බවට පත්ව ඇතේ. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ථකත්වයට හේතුවන අතිරික්ත සංචිත ඉවත් කිරීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාත මගින් ඇති කරන ලද මුළුක ප්‍රතිඵලයකි. වෙළඳ බැංකුවලට අධි සංචිත පවතින තෙක් මහ බැංකුව වෙතින් ගෙය ලබා ගැනීමේ අවශ්‍යතාව මතු නොවේ. ඒ හේතුවෙන් සංචිත අනුපාත නියම කිරීම මගින් වාණිජ බැංකු වල ගෙයදීමේ පරිමාව මහ බැංකුවට සාපුරුව ම පාලනය කළ හැක. මෙයින් සිදු කරන්නේ අධි සංචිත ඉවත් කිරීම වන අතර එය මූල්‍ය ප්‍රතිපත්තිය වඩාත් සාර්ථක වීමට උපකාරී වේ. එම නිසා මෙම පාලන උපකරණය මගින් වාණිජ බැංකු කෙරෙහි මහ බැංකුව පාලනය වඩාත් ප්‍රතිඵල්ව සිදු කිරීමට හැකි වනවා පමණක් නොව බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ද හැකියාව ලැබේ.

1950 දී මහ බැංකුව ආරම්භක අවස්ථාවේ දී මූල්‍ය නීති පනතේ නියමයන්ට අනුව වාණිජ බැංකුවලට ඉල්ලුම් තැන්පතු සඳහා 10% ක් ද කාලීන හා ඉතුරුම් තැන්පතු සඳහා 5% ක් ද සංචිත අනුපාත නියම කරන ලදී නමුත් 1951 දී ඉල්ලුම් තැන්පතු වෙනුවෙන් සංචිත අනුපාතය 14% දක්වා වැඩි කරන ලද්දේ කොරියානු උත්පාතයෙන් පසු රට තුළ ඇති වූ අධි උපකාරීව අවම කිරීමට ය. කොරියන් උත්පාදයෙන් පසු ඉවශ්‍ය මට්ටමෙහි අඩු වීමක් වූයෙන් වාණිජ බැංකු සතු තැන්පතු හිග වීම නිසා 1953 දී නැවත සංචිත අනුපාතය 10% දක්වා පහත හෙළන ලදී. නැවත 1960 දී ඉල්ලුම් තැන්පතු සඳහා සංචිත අනුපාතය 12% දක්වා වැඩි කරන ලද අතර 1961 දී වාණිජ බැංකු තම ව්‍යාපාරික කටයුතු වලින් වැඩි වන සැම ඉල්ලුම් තැන්පතුවක් සඳහා ම 38% ක විශේෂීත සංචිත අනුපාතයන් පවත්වා ගැනීමට මහ

බැංකුව නියම කරනු ලදී. මින් අදහස් වූයේ සියලු ම නව තැන්පතු සඳහා සංචිත අනුපාත අවශ්‍යතාව 50% ක් බවයි. ඒ අනුව 1961 ජූලි මාසයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර මහජන බැංකුව විශේෂ සංචිත පිළිබඳ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ ය. රේට හේතුව මෙම පියවරවල් නව බැංකුවේ වර්ධනය බෙහෙවින් අඩංගු කරනු ඇතුයි සිතිමය. නැවත 1965 දී සංචිත අනුපාතය 28% ක් වන සේ අඩු කළ අතර 1975 දී කාලීන හා ඉතුරුම් තැන්පතු වෙනුවෙන් 5% ක් ද ඉල්ලුම් තැන්පතු වෙනුවෙන් 5% ක් ද මහ බැංකුව විසින් නියම කරන ලදී (නන්දසේන, කේ. ඩී, 2003).

1991 වර්ෂය ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු වගකීම් සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 14% ක් ද 2000 වර්ෂයේදී 11% ක් ද 2004 දී 10%ක් ද 2010 දී 7% ක් ලෙස ද විවිධ මට්ටම්වලින් පවත්වාගනු ලැබේ ය. 2015 වර්ෂයේදී වාණිජ බැංකු විසින් පවත්වා ගත යුතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා අනුපාතය වූයේ 6% කි. කෙසේ නමුදු ආර්ථිකයේ ඉදිරි උද්ධමන තත්ත්වයන් උගු වීමට තුළු දිය හැකි මුදල් සමස්තයන්ගේ අනිසි ප්‍රසාරණය වැළැක්වීමේ අරමුණින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% වන සේ 2016 වර්ෂයේ සිට බලපෑවැන්වෙන පරිදි සංයෝධනය කිරීමට මහ බැංකුව තීරණය කරන ලදී. එහි ප්‍රතිඵලයන් ලෙස වසර ආරම්භයේදී ම මහ බැංකුව විසින් රුපියල් බිලියන 52 ක පමණ අතිරික්ත ද්‍රව්‍යීලතාවන් මුදල් වෙළඳපාලලින් අවශ්‍යාත්‍යන් කර ගන්නා ලදී. (ඁී ලංකා මහ බැංකුව, 2015).

### විවිධ වෙළඳපාල කටයුතු

මුදල් නිති පනතේ 90 වන වගන්තිය යටතේ මහ බැංකුවට විවිධ වෙළඳපාල කටයුතුවල යොමේ බලය ලැබේ. විවත වෙළඳ කටයුතු යන්නෙන් අදහස් වනුයේ, සාපුෂ්‍රව ම බැංකු ක්‍රමයෙහි පවත්වා ද්‍රව්‍යීලතාවය අඩු වැඩි කිරීම සඳහා මහ බැංකුව කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන බිල්පත් හා සුරක්ෂිත යනා දී මුදල වත්කම් විකිණීම හා මිලදී ගැනීම සි. මෙහි දී මුදල වත්කම් වගයෙන් රජයේ සුරක්ෂිත, හාණ්ඩාගාර බිල්පත්, මහ බැංකු සුරක්ෂිත, රත්රන් සහ විදේශ විනිමය දැක්විය හැකි ය. මුදල වෙළඳපාලේ අතිරික්ත ද්‍රව්‍යීලතාවයක් පවතී නම් එම අතිරික්ත මුදල් අවශ්‍යාත්‍යන්ට මහ බැංකුව විවෘත වෙළඳපලෙහි සුරක්ෂිත අලෙවි කිරීමෙන් මුදල් සැපයීම සංකෝචනය කරන අතර ද්‍රව්‍යීලතාව වැඩි කිරීමට අවශ්‍ය වූ විවෘත මහ බැංකුව විවෘත වෙළඳපලේ සුරක්ෂිත මිලයට ගෙන මුදල් සැපයුම ප්‍රසාරණය කරයි. සාමේෂ්‍ය වගයෙන් රට තුළ විශාල ද්‍රව්‍යීලතා අතිරික්තයක් ඇත්තම් සහ එය දිගුකාලීනට පවතී නම් මහ බැංකුව විසින් ගනු ලබන හාණ්ඩාගාර බිල්පත් ස්ථීර පදනමක් මත විකිණීම මගින් මෙම අතිරික්ත මුදල් අවශ්‍යාත්‍යන්ට කටයුතු කරන අතර ප්‍රමාණවත් හා හාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නොමැති නම් මහ බැංකුව මේ සඳහා තමන්ගේ සුරක්ෂිත නිකුත් කරනු ලැබේ. එමෙන් ම මුදල වෙළඳපාල දිගුකාලීන ද්‍රව්‍යීලතා හිගයකට මුළුණ දී ඇත්තම් මහ බැංකුව විසින් ද්විතීයික වෙළඳපාලේ හාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම තුළින් ද්‍රව්‍යීලතා හිගය වළක්වයි. මෙම ක්‍රියාපටිපාටිය හේතුවෙන් වාණිජ බැංකු ද්‍රව්‍යීල වත්කම්වල උච්චාවචනය සමතුලිත කිරීමත්, ප්‍රාග්ධන වෙළඳපාලේ වර්ධනයත් ඇති වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1956, 1957, 1964, 1984 යන වර්ෂයන්හිදී ආර්ථිකයෙහි පැවති අධි ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය සඳහා මෙම පාලන උපකරණය ප්‍රයෝග්‍යනයට ගන්නා ලදී. නොඟේ නම්, අධි ද්‍රව්‍යිලතාව අධි ඉල්ලුමට පරිවර්තනය වී ආර්ථිකයෙහි උද්ධමන ප්‍රවණතා ඇති කිරීමට ඉඩ තිබුණි. ආර්ථිකයේ අධි ද්‍රව්‍යිලතාවෙහි උද්ධමන ප්‍රවණතා ඇති කිරීමට තවත් හේතුවක් වනුයේ, පොදුගලික අංශයට ආකර්ෂණීය සුරක්ෂිත ලබා ගැනීම හා මෙරට පවත්නා සුරක්ෂිත වෙදපල පූජ්‍යල් කිරීමත් ය. මේ හැරැණු විට රජයේ සුරක්ෂිත ව්‍යුහ පරිනත විමෙ කාලයීමාව විවිධ මට්ටම වලින් නිකත් කිරීමට රජයට උපදෙස් දීම මගින් සුරක්ෂිත ජනප්‍රිය කරවීමට ද මහ බැංකුව කටයුතු සිදු කොට ඇති. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපල කිසියම් ස්ථාවර මට්ටමක පවතින බැවින් මහ බැංකු සුරක්ෂිත වෙනදාට වඩා ඉහළ අගයක අලෙවියක් දක්නට ලැබේයි. මෙයට බලපා ඇති හේතුවක් වනුයේ එම සුරක්ෂිත වල යෙද්වීමෙන් ලැබෙන පොලී අනුපාතය තහළ යාම යි.

2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු සලකා බලන විට පැවති මූදල් ප්‍රතිපත්ති ස්ථාවරත්වය අනුව 2015 දී විවට වෙළඳපොල වෙන්දේසී පවත්වා ඇත්තේ අවස්ථා කිහිපයක දී පමණි. මහ බැංකුව සතුව ප්‍රමාණවත් රාජ්‍ය සුරක්ෂිත තිබීමත්, නිතිපතා දෙනීනික වෙන්දේසී නොපැවැත්වීමත් නිසා රාජ්‍ය සුරක්ෂිත මෙයට ගැනීමේ අවශ්‍යතාවයක් මහ බැංකුවට ඇති නොවිණි.

2015 දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිරික්ත ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය කර ගැනීමේ අරමුණුත්ව සිය ආයෝජන කළමෙහි ඇති හාන්ඩාගාර බිල්පත් ස්ථීර පදනමක් මත අලෙවි කිරීමට වෙන්දේසී 29 ක් පැවැත් වූ අතර ඒ මගින් අවශ්‍යෝගය කරන ලද මූදල් ප්‍රමාණයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 128 ක් විය (ශ්‍රී ලංකා මහ බැංකුව, 2015).

### ගුණාත්මක මෙය පාලනය

මූදල් තිති පනතෙහි ගුණාත්මක මෙය පාලන කුම හැඳින්වෙන්නේ “බැංකු ආයතනවල මෙය පාලනය පිළිබඳ අතිරේක රේගුලාසි” යනුවෙනි. මෙම අතිරේක රේගුලාසි යටතේ මූදල් සහ මෙය පාලනය පිළිබඳ පූජ්‍යල් නිති මගින් මහ බැංකුව වෙත පවරා තිබේ. ගුණාත්මක මෙය පාලන උපකුම්‍යයන්හි ඉලක්ක වනුයේ ජාතික සංවර්ධන ඉලක්ක සහ ඒ අනුව තීරණය වූ ප්‍රමුඛතා අංශ හඳුනාගෙන මෙය ප්‍රයෝග්‍යනයට ගැනීම නැතහොත් මෙය ගළායන දිඟාට් හැසිරවීම යි. එනම් ප්‍රමුඛතා අංශවලට සාධාරණ පොලියක් මත අවශ්‍ය මෙය ප්‍රමාණය සහතික කිරීමත් එසේ නොවන අංශය සඳහා මෙය පාලනය කිරීමත් ය. ඒ අනුව ආර්ථික සංවර්ධනයට තුළු දෙන කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ඉදිකිරීම්, විදේශ වෙළඳාම යන ප්‍රමුඛතා අංශ වෙත මෙය වැඩිපුර ගළායාමටත් පරිහෝජනයට වැනි ප්‍රමුඛතා අංශ ලෙස නොසැලකෙන අංශ වෙත මෙය ගළා යාම සීමා කිරීමත් සිදු වේ.

ගුණාත්මක පාලනයෙන් කෙරෙන්නේ මෙය ගන්නා අරමුණු පාලනය කිරීමකි. මෙය සඳහා ඉල්ලුම විවිධ කරුණු නිසා ඇති වේ. ගුණාත්මක පාලනයේ දී පාරිභෝගික මෙයවලට වැඩි පොලියක් ද නිෂ්පාදන කටයුතු වලට අඩු පොලියක් ද අය කළ හැකි

ය. ඇතැම් අවස්ථාවල දී සමඟේකුණ අරමුණු සඳහා ද හාන්චි තොග ගැනීම සහ සූබෝපහෙරුගේ හාන්චි මිල දී ගැනීම සඳහා ද ගිය ඉල්ලනු ලබන අතර එවැනි ගිය ගැනීම එලදායී නොවනවා මෙන් ම ආර්ථිකයට ද හානිදායක විය හැකි ය. මුදල් නීති පනතේ දක්වා ඇති වරණාත්මක ගිය පාලන උපකරණ කිහිපයකි. ඒවා නම්,

- ශිර්ප පිළිබඳ උපරිම සීමා
- වාණිජ බැංකු වල ප්‍රාග්ධන වත්කම් හා විශේෂ වත්කම් අතර අවම අනුපාත නියම කිරීම
- ගියවර වෙනුවෙන් මුදල් ආන්තිකයන් පැනවීම
- බැංකු පොලී අනුපාතයන් නියම කිරීම
- ශිෂ්ට ප්‍රයෝග

### ශිර්ප පිළිබඳ උපරිම සීමා

මූල්‍ය නීති පනතේ 101 වෙනි වගන්තියට අනුව වාණිජ බැංකු විසින් ඒවායේ ගිය සහ ආයෝජන වැඩි කිරීම තහනම් කිරීමට හෝ නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ දී ගිය සහ ආයෝජන වැඩි විය හැකි අනුපාතය පිළිබඳ සීමාව නියම කිරීමට මුදල් මෙන්ඩලයට බලය ඇත. ප්‍රති උද්ධමන පාලන ක්‍රමයක් ලෙස හෝ පරිහෙළුනය වැනි ඇතැම් අංශවලට ගිය ගළායාම වැළැක්වීමේ හෝ පහත හෙළීමේ වරණාත්මක ගිය පාලන ක්‍රමයක් වශයෙන් මහ බැංකුව විසින් උපයෝගී කර ගන්නේ ශිර්ප පිළිබඳ උපරිම සීමා නියම කිරීම සියලු.

1961 සිට ආර්ථිකයේ සමඟර අංශ සඳහා බැංකු ගිය පාලනය කරනු පිළිසිය මෙම පාලන ක්‍රමය මහා බැංකුව විසින් යොදා ගනිමින් පවතී. පසුගිය දිගක කිහිපය තුළ අවස්ථා ගණනාවකදී ම ඇතැම් හාන්චි ආයාත කිරීම සහ කුලියට ගැනීමේ අරමුණු සඳහා ගිය සැපයීම සීමා කරන ලෙස හෝ නතර කරන ලෙස මහ බැංකුව වාණිජ බැංකු වලට නියෝග කළේ ය.

වාණිජ බැංකු වල ප්‍රාග්ධන වත්කම් හා විශේෂ වත්කම් අතර අවම අනුපාත නියම කිරීම

උනන්දු නොකළ යුතු සමඟර ගිය වර්ගවලට ප්‍රාග්ධන හා අතිරික්ත අනුපාතික ඉහළ දුම්මටත්, උනන්දු කළ යුතු ගිය සඳහා අඩු අනුපාතිකයන් නියම කිරීමටත් මුදල් මෙන්ඩලයට හැකියාව තිබේ. මෙම පාලන උපකරණය මගින් ගිය පාලනය මෙන් ම වාණිජ බැංකුවල මූල්‍ය ගක්තිය සහ තැන්පත්වල සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනී.

### ගියවර වෙනුවෙන් මුදල් ආන්තිකයන් පැනවීම

මුදල් නීති පනතේ 103 වගන්තිය අනුව ගියවර ලිපි විවෘත කිරීමේ දී ඒ සඳහා ආන්තිකයන් පවත්වාගත යුතු යැයි මුදල් මෙන්ඩලයට තිරගිය කළ හැකි ය. ගියවර ලිපි වෙනුවෙන් මුදල් ආන්තිකයන් පැනවීමේ අරමුණ නම්, ගියවර ලිපි යටතේ

ආනයනය කරනු ලබන හාණේච් අතර සූබෝපහෝගි හා අත්‍යාච්චය තොටන හාණේච් සඳහා දෙනු ලබන බැංකු මෙය ඉහළ ආන්තික අවශ්‍යතා පැනවීමෙන් සීමා කිරීම ය. ආනයන කරවන්ට තම මෙය අවශ්‍යතා බැංකු තොටන මාර්ගයන්ගෙන් සපුරා ගැනීමට හැකි වීම නිසා මෙම මුදල් ආන්තික අවශ්‍යතාව සාර්ථක මෙය පාලන උපක්‍රමයක් ලෙස හාවිතා කිරීමේ දී ගැටළු පැන තැගේ.

### බැංකු පොලී අනුපාතිකයන් නියම කිරීම

මුදල් නීති පනතේ 104 වෙනි වගන්තියට අනුව පොලී අනුපාතික, කොමිස් මුදල් හා වෙනත් ගස්තු නියම කිරීමේ බලය මහ බැංකුව සතු වේ. මෙම පාලන විධිවිධාන යටතේ අනුමැතිය ලත් තැන්පත්, වාණිජ බැංකු මගින් හාර ගැනීමේ දී ගෙවීමට හෝ විවිධ වර්ගයේ මෙය සඳහා අයකර ගැනීමට උපරිම අනුපාතිකයන් තීරණය කිරීමේ හැකියාව මහ බැංකුවට පවතී. මෙහි අරමුණ වී ඇත්තේ පොලී අනුපාතිකය කාර්යක්ෂම කිරීම සඳහා විවිධ ආර්ථික කටයුතුවලට දෙනු ලබන මෙය සම්බන්ධ කොන්දේසි සහ එහි ප්‍රමාණය පාලනය කිරීම ය.

### කිහිපැව ප්‍රයෝග

කිහිපැව ප්‍රයෝගන්මතක උපකරණ මගින් මෙය දීම පිළිබඳ මහ බැංකුවේ ප්‍රතිපත්තිය හෝ මතය දැක්වන අභ්‍යන්තර වාණිජ බැංකු වෙත පළ කිරීම කළ හැකි ය. මෙය බොහෝ විට අවබෝධය සහ සහයෝගිතාවය මත සිදු වන්නකි. මහ බැංකුව හා වාණිජ බැංකු අතර වර්ධනය වී ඇති අවබෝධය මත මෙම උපකරණයේ සාර්ථකභාවය තීරණය වේ. මෙය දීමේ දී ප්‍රවෙශමිකාරීවන ලෙස මහ බැංකුව විරින් වර වාණිජ බැංකුවලින් ඉල්ලා තිබේ. මෙම ඉල්ලුම් විශේෂයෙන් ම අදාළ වන්නේ කොටස මිලදී ගැනීම වැනි සම්ප්‍රේක්ෂණ අරමුණු සඳහා මෙය දීම පිළිබඳ වන අතර වාණිජ බැංකු මගින් මෙම ඉල්ලීම් සතුවුදායක ලෙස ඉල්ලා ගැනීම කෙරිණි.

මෙම ආයුරින් ගුණාත්මක හා ප්‍රමාණාත්මක මෙය පාලන උපකරණ හාවිතය තුළින් පිළිඳිවූ වන කරුණෙක් නම් රටේ මුදල් වෙළඳපාල ද්‍රව්‍යීතාවය පිළිබඳ මහ බැංකුව නිරන්තර අවධියෙන් සිටින අතර මත්‍යවන තත්ත්වයන් හමුවේ සිය මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමට කටයුතු කරන බවයි. මුදල් ප්‍රතිපත්තිය තීරුණාත්මක කිරීමේ දී මුදල් මණ්ඩලයට අවශ්‍ය කරන නිරදේශ කිරීම හා පවතින මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා කිරීම සඳහා වූ මූල්‍ය ප්‍රතිපත්ති කම්පුවක් පිහිටුවා ඇති අතර එමගින් සැම මසකට ම වරක් පවතින මූල්‍ය කුමයේ ගක්නීමන්හාවය හා එහි ඇති දුර්වලතාවයන් සවිස්තරාත්මකව මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

### මූල්‍ය උපකරණ හාවිතයේ ගැටුම් සහ සීමාවන්

යම්කිසි අරමුණක් ඉටුකර ගැනීමේ බලාපොරාත්තුවන් මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවේ යෙදුවු විට වෙනත් අරමුණකට හානි පැමිණීමේ ස්වරුපයක් මෙහි අන්තර්ගත වී තිබේ. එක් පැන්තකින් හිතකර ප්‍රතිථිල ඇති වන විට තව පැන්තකින් අහිතකර ප්‍රතිථිල ගෙන දෙන්නට පුළුවන. සමස්ක වශයෙන් ආර්ථික කටයුතුවල ප්‍රසාරණයක් අපේක්ෂාවෙන් පොලී ප්‍රමාණයන් පහත දීමා සුගම මුදල් ප්‍රතිපත්තියක්

(Cheap money policy) අනුගමනය කරන විට රටේ සංසරණය වන මූදල් ප්‍රමාණය වැඩි වී මිල මට්ටම ඉහළ යයි. එයින් උද්ධමනයක් ඇති වීමට ද ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවක දී ස්ථාවර මිල මට්ටම පවතින තත්ත්වය කැපකර වෙළඳ කටයුතු ප්‍රසාරණය කිරීම ගෝගුවේ ද නැතිනම් වෙළඳ කටයුතුවල ප්‍රසාරණය අතහැර ස්ථාවර මිල මට්ටම පවත්වා ගැනීම වැදගත්වේ ද යන්න තීරණය කළ යුතුව ඇත. එහෙයින් තිවැරදි හා වඩාත් ප්‍රතිච්ලදායී තීරණයන් අප්‍රමාදව ගැනීම මහ බැංකුව සතු වැදගත් වගකීම කි.

දේශීය මූදලේ වට්නාකම ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් මහ බැංකුව මූදල් සැපයුම පාලනය කළ යුතු අතර ම රජයේ හිග අයවැය පියවීමට මූදල් සැපයුම ප්‍රසාරණය කිරීමට ආධාර කිරීම ද කළ යුතු වේ. උද්ධමනකාරී තත්ත්වයන් මරදනය කිරීමට මූදල් සැපයුම සීමා කිරීමේ වගකීම එක් අතකින් මහ බැංකුවට පැවරෙන අතර අනෙක් අතින් රජයේ හිග අයවැය මූදල් කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ද එයටම පැවත්. මූදල් සැපයුම ප්‍රසාරණය කිරීමෙන් ඇතිවන ප්‍රතිච්ලදායී දේශීය අයය රැකිම යන මහ බැංකු අරමුණ සමග ගැටෙ. මේ කාර්යයන් දෙක පරස්පර විරෝධ ලක්ෂණයන් උසුන බැවින් මහ බැංකුව ගැටුවකට මුහුණපායි. ඒ නිසා මහ බැංකුවේ මූල්‍ය කටයුතු පාලනය කිරීමේ ශක්තිය බොහෝ දුරට සීමා වේ.

දියුණු මූල්‍ය වෙළඳපොලක් නොමැතිකම මූල්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාකාරීත්වය සීමාවන තවත් සාධකය කි. රජයේ සුරක්මිපත් විවට වෙළඳපොලේ විකිණීම උද්ධමන විරෝධ ප්‍රතිපත්තියකි. නමුත් බොහෝ සංවර්ධනයවන රටවල සංවිධානය වූ සුරක්මිපත් වෙළඳපොලක් දක්නට නැති අතර තුවුණුන් ප්‍රතිච්ලදායා නොදෙන තරම පවතිය. මූල්‍ය ප්‍රතිපත්තිය මගින් වැදගත් මෙහෙයන් ඉටු කිරීමට නම් පැනිර ගිය ප්‍රමාණවත් සුරක්මිපත් වෙළඳපොලක් අවශ්‍ය වේ. එවිට මහ බැංකුව මගින් කාර්යක්ෂම ලෙස විවට වෙළඳ කටයුතු සිදු කිරීමට ද මහජන ඉතිරි කිරීම උරා ගැනීමට ද හැකියාව ලැබේ. එසේ මහජනයාගේ ඉතිරිකිරීම රජයේ සුරක්මිපත්වල ආයෝජනය කිරීම සඳහා විශ්වාසය ඇති වීමට මූදල් වෙළඳපොල එකත්තරා මට්ටමකට වර්ධනය විය යුතුය. විවට වෙළඳ කටයුතු වලට මෙන්ම පොලී ප්‍රතිපත්තියේ සාර්ථකත්වට ද මූදල් වෙළඳපොලේ උග්‍රතාවය ප්‍රධාන බාධකයක්ව පවතී.

මූල්‍ය ප්‍රතිපත්තියේ සීමාවන් ගැන විවේචන එල්ලවන තවත් අංගයක් නම් සංවර්ධනයවන රටවල ප්‍රාග්ධන සම්පාදනය යි. සංවර්ධනය වන රටවල ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ගැටුවක් වන්නේ ප්‍රාග්ධන සම්පාදනයයි. පොද්ගලික ඉතිරිකිරීම හා ප්‍රාග්ධන සමුව්‍යය කිසිසේත් ප්‍රමාණවත් නොමැති නිසා රාජ්‍යාංශය පුළුල් කළ යුතු විම සුළඟ ලක්ෂණය කි. මූල්‍ය ප්‍රතිපත්තිය මගින් තෙවැනි ප්‍රතිපත්තිය ලිහිල් කිරීමෙන් ආයෝජනයන් ඇති වේ යයි නිසැකවම සිතිය නොහැක. ඒ වෙනුවට උද්ධමන පිබිනය වැඩි වීමට ඉඩ තිබේ.

රජය මගින් මහ බැංකුවෙන් දිගින් දිගට ම තෙවැනි මූර්ත ආදායම වීමට නොයෙදුවාත් යහපත් ප්‍රතිච්ලදායී ගෙන දීමට තුළු දෙන්නක් නොවන බව පැහැදිලි

කරුණ කි. උත්පාත සමයක දී හිග අයවැය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම උද්ධමනය වර්ධනය කිරීමට හේතුවන අතර අවපාතයක දී එය ගෙවුම් ගේත් ප්‍රශ්න තවත් උගු අතට හැරවීමට හේතු වේ. තව ද මහ බැංකුවේ පාලන ආයුධ කාර්යක්ෂමව ත්‍රියාත්මක කිරීමට ඇති ඉඩ කඩ දැඩි ලෙස සීමා වන්නේ ය. භාණ්ඩාගාර බිල්පත් මගින් රජය ලබා ගත්තා ගෙයෙන් වැඩි කොටසක් මහ බැංකුව මගින් දරන විට විවත වෙළඳපාල කටයුතු ප්‍රතිඵලදායි ගෙය පාලන උපකරණයක් ලෙස හැසිරවීමට බාධා ඇති කෙරේ. සුරක්ෂිත වෙළඳපාල වැඩි වශයෙන් භාණ්ඩාගාර බිල්පත් උඩ රඳන අතර විවිධත්වයකින් යුත් මනා සුරක්ෂිත වෙළඳපාලක් වර්ධනය කිරීමේ කටයුත්ත ප්‍රමාද වෙයි. එමෙන් ම පරමාර්ථයන් ඉටුකර ගැනීමට හැකිවන පරිදි පොලී ආයුධය යෙදවීමේද ද බාධා ඇති වීමට පුළුවන. පොලී ප්‍රමාණය වැඩි කළහොත් භාණ්ඩාගාර බිල්පත් භා රජයේ සුරක්ෂිත වෙනුවෙන් පොලී වශයෙන් රජයට විභාල මූදලක් ගෙවීමට සිදුවන බැවින් සුරක්ෂිත මිල ස්ථාවර මට්ටමක තබා ගැනීම මහ බැංකුවට පැවරෙන වගකීමකි.

එමනිසා මූල්‍ය කටයුතු පාලනය කිරීමේ ලෙස පොලී ප්‍රමාණයේ වැදගත්කම හින වන අතර මහ බැංකුවේ කටයුතු ද ඒ පමණක් ම පාලනය වන්නේ ය. මේ අනුව පෙනෙන්නේ වැදගත්ම ප්‍රමාණාත්මක මහ බැංකු ගෙය පාලන උපකරණ දෙකක් වන විවත වෙළඳපාල කටයුතු භා බැංකු පොලීය රජයේ හිග අයවැය ප්‍රතිපත්තිය යටතේ බෙලහින වන බවයි.

### සමාලෝචනය

1950 වර්ෂයේ සිට මේ වන තෙක් දශක හයකට අධික කාලයක් යුරා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ ආර්ථික භා මිල ස්ථායිතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණීන් තම මූදල් වැඩසටහන ත්‍රියාත්මක කරයි. එහි දී රටේ මූදල් සැපයුම දේශීය ආර්ථිකයට ගැලපෙන පරිදි හැසිරවීමට මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ විවිධ මූල්‍ය උපකරණ මෙහෙයව යි. ඒ අනුව පසුගිය දශක කිහිපය යුරා දේශීය මූල්‍ය ස්ථායිතාවය කෙරෙහි තර්ජනයක් වූ විටෙක හේ මූදල් සැපයුමේ හේ මිල මට්ටමේ තියුණු වෙනස්වීම් පවතින විට හේ රුපියලේ විදේශීය වට්හාකමට තර්ජනයක් වෙමින් ජාත්‍යන්තර ගේ ගෙය කෙරෙහි තියුණු බලපැශීල්ක් ඇති වූ අවස්ථාවල දී එම තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ මූල්‍ය උපකරණ භාවිතයට ගෙන ඇති. ඒ තුළින් රටේ ඇති වූ උද්ධමනය භා අවධමනය හැක්තාක් දුරට වළක්වා ගනිමින් මිල ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමටත් එමගින් දේශීය ආර්ථිකය භා ජනතාවගේ පිටත තත්ත්වය යහපත් අයුරින් පවත්වා ගෙන යාමටත් හැකියාව ලැබේ ඇති.

### ආක්‍රිත ග්‍රන්ථ

නන්දසේන, කේ. ඩී (1993), "බැංකු මූලධර්ම සහ පරිවය", සීමා සහිත දිපානි ප්‍රකාශන, නුගේගොඩ

නන්දසේන, කේ. ඩී (1980), "බැංකු මූලධර්ම", දිපානි මුද්‍රණ, නුගේගොඩ

නන්දසේෂ්න, කේ. ඩී (1987), "දේශීය බැංකු ක්‍රමයේ විවිධ ලක්ෂණ", දිපානි මුද්‍රණ,  
නුගේගොඩ

වෙළගෙදර වම්ත්ද, (2005), "වත්මන් බැංකු කටයුතු සහ නව ප්‍රවණතා", ගාස්ටි  
පබලිෂින්, කොළඹ 10

ශ්‍රී ලංකා මහ බැංකුව, (2015), "වාර්ෂික වාර්තා", අ/ම්. ඩී. ගුණසේෂ්න මුද්‍රණකරුවේ,  
කොළඹ 12

ශ්‍රී ලංකා මහ බැංකුව, (2001), "වාර්ෂික වාර්තා", අ/ම්. ඩී. ගුණසේෂ්න මුද්‍රණකරුවේ,  
කොළඹ 12

දිසානායක, පී. ආර් (2009), "ශ්‍රී ලංකාවේ බැංකු සහ සේවා", එස් ඇන්ඩ් එස් ප්‍රින්ටස්,  
කොළඹ 10